

සිත්හ වූ අනාගතය

ශ්‍රී ලාංකීය ග්‍රාමීය ආර්ථිකය තුළ නිමා නොවන
ණයගැතිභාවයක සිරවූ කාන්තාව



විදුර ප්‍රභාත් මුණසිංහ
ඩිමාලි විජේසිංහ



ජාතික හා සමාජ කාර්ය

“අපි දැන් ඉහළ මැදි ආදායම් ලබන රටක්. ,, ඒත් අපේ පවුල් බොහොමයක් හැමදාම ණයයි..”



2019 ජූලි 01 වන දින ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩයට ඇතුළත්කොට තිබුණේ මෙරට වාර්ෂික ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4,060ක් වීම සලකාය.¹ 2016 වසරේදී අවසන් වරට ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කළ මෙරට පවුල්වල ආදායම්-වියදම් සංගණනයට අනුව මෙරට පවුලක මාසික ආදායමේ මධ්‍යන්‍ය අගය රු. 62,237.00 ක් වූ අතර වියදම රු. 54,999.00 ක් විය.²

මෙරට නිදහසින් පසු පැවැති සෑම රජයක්ම මෙරට දරිද්‍රතාවය පිටුදැකීම පිණිස විවිධ වූ ව්‍යාපෘති දියත් කරන ලදී. ආහාර මුද්දර, ජනසවිය, සමෘද්ධි, ගැමිදිරිය, ග්‍රාම ශක්ති, ගම්පෙරලිය, එන්ට්ප්‍රයිස් ශ්‍රී ලංකා ආදී

වශයෙන් මෙම දරිද්‍රතාවය පිටුදැකීමේ ව්‍යාපෘතීන් විවිධාකාර වෙයි. ආසියානු සංවර්ධන බැංකුවට අනුව ශ්‍රී ලංකාවේ ජාතික දරිද්‍රතා රේඛාවට පහලින් සිටින ජනගහනයේ ප්‍රතිශතය 4.1% ක් පමණි. මෙය දකුණු ආසියාවේ පහලම අනුපාතය යි.³ ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව 2016 වන විට මෙරට දරිද්‍රතා රේඛාවට පහලින් ජීවත්වන ග්‍රාමීය ජනතාවගේ සංඛ්‍යාව 693,956 ක් (ග්‍රාමීය ජනගහනයෙන් 4.3% ක්) සහ වතු ජනතාවගේ සංඛ්‍යාව 82,308 ක් (වතු ජනගහනයෙන් 8.8% ක්) පමණි.⁴

ශ්‍රී ලංකාවේ අවසන් වරට සිදුකරන ලද ජන සංගණනයට (2011) අනුව තවමත් ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් අතිබහුතරයක්, එනම් 81.8%ක් ජීවත්වන්නේ නාගරික ප්‍රදේශයන්හි නොවේ (ග්‍රාමීය 77.4% සහ වතු 4.4%).⁵ ඒ

අනුව ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වීමේදී පොදුවේ මෙරට ග්‍රාමීය ආර්ථිකය මෙකී දරිද්‍රතාවය පිටුදැකීමේ ව්‍යාපෘති හරහා සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි අපට උපකල්පනය කිරීමට සිදුවේ. නමුත් පොදුවේ පිලිගත් කරුණක් වන්නේ මෙරට දරිද්‍රතා රේඛාවට ඉහලින් සිටින පවුල් අති බහුතරයක්ද නිරන්තර ණයගැතිභාවයෙන් පෙළෙන බවයි. 2018 දෙසැම්බර් වන විට මෙරට පවුල්වල සමස්ථ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.2 ඉක්මවා තිබිණ.⁶ 2019 මාර්තු මාසයේ නිකුත් වූ එක්සත් ජාතීන්ගේ ණය සහන හා මානව හිමිකම් පිළිබඳ විශේෂඥවරයාගේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් මිලියන 2.4 කට අධික සංඛ්‍යාවක් අධික පොලී අනුපාත අයකරන (30%- 220%) ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන මඟින් ණය ලබාගෙන ඇත.⁷ මෙරට කාන්තාවන්ට ණය

ප්‍රකාශනය



ජාතික හා සමාජ භාරය
3, කින්නි ටෙරසය,
කොළඹ 00800,
ශ්‍රී ලංකාව
දුරකථනය : +94 (0) 11 268 48 45
ෆැක්ස් : +94 (0) 11 268 68 43
වෙබ් : www.lstlanka.org

© නීතිය හා සමාජ භාරය, 2019

මෙම පඬිතයේ අන්තර්ගතය හෝ එහි කොටස් වාණිජ්‍යය නොවන පරමාර්ථයන් සඳහා පමණක් උපුටා ගැනීම හා පිටපත් කිරීමට ලේඛනය හා එහි ප්‍රකාශක නියමාකාරයෙන් හඳුන්වා දීමෙන් අනතුරුව සිදු කිරීමට අවසර ඇත.

ඉදිරිපස කවරයේ ඡායාරූපය : ඔලිවර් ෆ්‍රීඩ්මන්
පසුපස කවරයේ ඡායාරූප සහ ඇතුළත ඡායාරූප : ඔලිවර් ෆ්‍රීඩ්මන්,
විදුර ප්‍රභාත් මුණසිංහ, යස්ට්‍රාද් නෙසි ජොන්සන්


කවරය : ප්‍රභාත් හේමන්ත කුමාර
පිටු සැකසුම : දිලීප ලියනගේ
ග්‍රැෆික් නිර්මාණ : කැළඹි නවරත්න

සඳහා වන ප්‍රවේශයේ පවත්නා සීමාකම් නිරන්තරයෙන් හුවා දක්වනු ලබන්නකි.

මේ තත්වය තුළ මෙරට ආදායම් වර්ධනයට සාපේක්ෂව පවුල් තුළ නිර්මාණය වන ණය බර සහ එහිදී 81% ට වඩා වැඩි නාගරික නොවන ජනතාවගේ ආදායම් වියදම් හා පවුලේ ණය ඇසුරින් ගොඩනැගෙන ආර්ථිකය පිළිබඳ අදහසක් ලබාගැනීම සඳහා මෙරට ග්‍රාමීය පවුල්වල ආදායම්-වියදම් හා ණය ලබාගැනීමේ රටාවන් පිළිබඳ තොරතුරු අවශ්‍ය වේ. විශේෂයෙන්ම එයින්ද ණය සඳහා වන ප්‍රවේශයේ සීමාකම්වලට වැඩි වශයෙන් මුහුණ දෙන කාන්තාවන්ගේ තත්වය පිළිබඳ විමර්ශණය කිරීම වැදගත් වේ. මෙම ප්‍රකාශනය තුළින් එලිදක්වනු ලබන්නේ එකී අරමුණින් යුතුව මෙරට තෝරාගත් ස්ථානයන්හි කාන්තාවන් 500 දෙනෙකු ඇසුරු කරගනිමින් සිදුකරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලයන් ය.

1. <https://blogs.worldbank.org/open-data/new-country-classifications-income-level-2019-2020>
2. http://www.statistics.gov.lk/HIES/HIES2016/HIES2016_FinalReport.pdf
3. <https://www.adb.org/countries/sri-lanka/poverty>
4. http://www.statistics.gov.lk/poverty/Poverty%20Indicators_2016.pdf
5. http://www.statistics.gov.lk/PopHou-Sat/CPH2011/Pages/Activities/Reports/CPH_2012_5Per_Rpt.pdf
6. <https://www.ceicdata.com/en/indicator/sri-lanka/household-debt>
7. <https://documents-dds-ny.un.org/doc/UNDOC/GEN/G19/009/95/PDF/G1900995.pdf?OpenElement>

සමීක්ෂණය සඳහා පහත ප්‍රදේශ තෝරාගනු ලැබූයේ එකී ප්‍රදේශවල ගෘහ ආර්ථික ඒකක විසින් පොදුවේ ලාංකීය ග්‍රාමීය ආර්ථිකයේ පොදු පැතිකඩ (කෘෂිකර්මාන්තය, වතු ආර්ථිකය, ධීවර කර්මාන්තය, වැටුප්/කුලී ශ්‍රමය, සුළු ව්‍යාපාර) නියෝජනය කරනු ලබන බැවිනි.



අනතුරුව සරළ අහඹු නියැදිකරණය තුළින් මෙම එක් එක් තෝරාගත් ප්‍රදේශයෙන් 100 දෙනා බැගින් වන නියැදින් තෝරා ගනු ලැබුණි. මුලින් සැලසුම් නොකලද මෙම නියැදින්ට ඇතුළත්වූ කාන්තාවන්ගෙන් අති බහුතරයක් විවාහක, එකී ප්‍රදේශ තුළ දීර්ඝ කාලීනව (අවු. 5-10 ට වඩා) තම පවුල් සමඟ ජීවත්වන අයවළුන් වූහ. එබැවින් ඔවුන්ගේ ගෘහ ආර්ථික ඒකක එම ප්‍රදේශ තුළ ඉදිරියටද මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බැව් උපකල්පනය කළ හැකිය.




1 **ප්‍රදේශ :** කහටගස්දිගලිය - මැදිරිගිරිය
දිස්ත්‍රික්ක : අනුරාධපුරය - පොලොන්නරුව
පළාත : උතුරුමැද



ප්‍රතිචාරකයින්

- පවුලේ ගොවිතැන් කටයුතු හා සම්බන්ධ නැතැත්වියන්
- කෘෂිකර්මාන්තය ආශ්‍රිතව දෛනික කුලී පදනමින් සේවය කරන්නියන්

කාන්තාව පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා වන පවුල්







“ මගේ මහත්තය වකුගඩු රෝගියෙක්. ලොකු පුතයි, මමයි ගොවිතැන් කරනවා. අතින් ළමයි දෙන්න තාම ඉස්කෝලෙ යනවා. අපි හරි අමාරුවෙන් ජීවත් වෙන්නෙ. මහත්තයගෙ බෙහෙත් වලට ලොකු වියදමක් යනවා. මහත්තයගෙ මරණය වලක්වන්න බැරි බව මම දන්නවා. ඒ මරණය තමයි මට ඉස්සරහට දරන්න වෙන ලොකුම වියදම. ඒක කරන්නෙ කොහොමද කියල මට හිතාගන්න බෑ. මම දැනටමත් හොඳටම ණය වෙලා ඉන්නෙ. ”

- චිත්‍රා -


කාන්තාවන්ගෙන් 96% ක් කියා සිටියේ තම පවුල්වලට හදිසි මුදල් අවශ්‍යතා නිතර නිතර පැමිණෙන බවයි. එවැනි මුදල් අවශ්‍යතාවයකදී දී භාවිතයට ගනු පිණිස ඉතිරි කරගත් කවර හෝ ආකාරයක මුදල් තැන්පතුවක් තම පවුල් සතු බව කියා සිටියේ කාන්තාවන්ගෙන් 5% ක් පමණි.




ණය ගන්නේ කුමක් සඳහාද



2 **ප්‍රදේශ :** කල්කුඩා - එරාචුර් - කල්මුණේ - සේරුවිල
දිස්ත්‍රික්ක : මඩකලපුව - ත්‍රිකුණාමලය - අම්පාර
පළාත : නැගෙනහිර



කාන්තාව පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා වන පවුල්







“ අපේ තාත්තට අලු ගැහුව. ඒකෙන් අපේ මුළු පවුලම වැටුන. තාත්තට යාපනය ඉස්පිරිතාලෙදී ලොකු ඔපරේෂන් එකක් කළා. ඒකට අපි හොඳටම ණය වුනා. මම එළුවො ඇති කරනව. මගේ මහත්තය කොළඹ කන්ස්ට්‍රක්ෂන්වල වැඩ කරනව. මම එළුවො අරන් කැලෙන් යනව. මිනිස්සු එක එක ඒව කියනව. මම ගනං ගන්නෙ නෑ. ඒ අය මගෙ ණය ගෙවන්නෙ නැහැනෙ.

- දිව්‍යා -

කාන්තාවන්ගෙන් 91% ක් කියා සිටියේ තම පවුල්වලට හදිසි මුදල් අවශ්‍යතා නිතර නිතර පැමිණෙන බවයි. එවැනි මුදල් අවශ්‍යතාවයකදී භාවිතයට ගනු පිණිස ඉතිරි කරගත් කවර හෝ ආකාරයක මුදල් තැන්පතුවක් තම පවුල් සතු බව කියා සිටියේ කාන්තාවන්ගෙන් 2% ක් පමණි.




ණය ගන්නේ කුමක් සඳහාද



3

ප්‍රදේශය : නලවකැලේ
 දිස්ත්‍රික්කය : නුවරඑළිය
 පළාත : මධ්‍යම පළාත




ප්‍රතිචාරකයින්

තේ වතු වල සේවය කරන මාසික වැටුප් ලබන ශ්‍රමික කාර්තුවන්

එළවළු වගාවන්හි දෛනික කුලී ශ්‍රමිකයින් ලෙස සේවය කරන්නියන්

ප්‍රතිචාරකයින් සංඛ්‍යාව

කාර්තුව පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා වන පවුල්






“ මගේ මහත්තයා අසනීපෙන් ඉන්නේ. මම ඵලුවල වගාවල වැඩට යනව. පාත්තියක් හදනවට මට රු. 150 ක් හම්බ වෙනව. මට දවසකට පාත්ති 4 ක් හදන්න පුළුවන්. ඉතිං මට දවසකට රු. 600 ක් වගේ හම්බ වෙනව. අපේ කෑමටයි, මහත්තයගෙ බෙහෙත්වලටයි මේ ආදායම මදි.

- ක්‍රිෂ්ණලීලා -

කාන්තාවන්ගෙන් 88% ක් කියා සිටියේ තම පවුල්වලට හදිසි මුදල් අවශ්‍යතා නිතර නිතර පැමිණෙන බවයි. එවැනි මුදල් අවශ්‍යතාවයක දී භාවිතයට ගනු පිණිස ඉතිරි කරගත් කවර හෝ ආකාරයක මුදල් තැන්පතු වක් තම පවුල් සතු බව කියා සිටියේ කාන්තාවන්ගෙන් 15% ක් පමණි.


හදිසි වියදම්




හදිසියකට ගැහීම සඳහා ඉතිරි කිරීම්



ණය ගන්නේ කුමක් සඳහාද



ණය වී සිටින කාන්තාවන්



4

ප්‍රදේශ : දෙවිනුවර - වැලිගම
 දිස්ත්‍රික්කය : මාතර
 පළාත : දකුණ

පවුල්වල මාසික ඉපැයීම්



ප්‍රතිචාරකයින්

පවුලේ ධීවර කටයුතුවල සහයක භූමිකාවක් ඉටු කරන්නියන්


කරවල වේලීම වැනි ධීවර කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරයන්හි කටයුතු කරන්නියන්

ප්‍රතිචාරකයින් සංඛ්‍යාව

කාන්තාව පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා වන පවුල්



පවුල්වල මාසික වියදම් (මධ්‍යන්‍ය අගයන්)







“ මගේ මහත්තයා සී.ටී.ඩී. එකේ වැඩකලේ. දැන් එයා වැඩ තහනම්වෙලා ඉන්නේ. මම ළමයි ගිනියන ස්කූල් වැන් එකක ළමයි බලාගෙන යනවා. ඒකට මට මාසෙකට රු.12,000 ක් ගෙවනවා. ළමයි ගෙවල්වලට ඇරඹුවට පස්සේ හවස 3 ඉඳල 8 විතර වෙනකම් මම ගෙවල් ළඟ ගෙදරක කඩේක වැඩට උදව් වෙනවා. මට එතන මාසෙකට තුන්-හතර දාහක් දෙනවා. මට ඉස්කෝලේ යන දවල දෙන්නෙක් ඉන්නවා. දැනට පවුලේ හැම වියදුමක්ම කරන්නේ මම. ඒක අපේ වියදුම්වලට මදි. ඉදින් නිතරම ණයට ගන්න වෙනවා. ඒ ණය ගෙවන්න තව තැනකින් ණය ගන්න වෙනවා.

- වාන්දනී -

කාන්තාවන්ගෙන් 84% ක් කියා සිටියේ තම පවුල්වලට හදිසි මුදල් අවශ්‍යතා නිතර නිතර පැමිණෙන බවයි. එවැනි මුදල් අවශ්‍යතාවයකදී භාවිතයට ගනු පිණිස ඉතිරි කරගත් කවර හෝ ආකාරයක මුදල් තැන්පතුවක් තම පවුල් සතු බව කියා සිටියේ කාන්තාවන්ගෙන් 20% ක් පමණි.



ණය ගන්නේ කුමක් සඳහාද




5


ප්‍රදේශය : වැල්ලවාය

දිස්ත්‍රික්කය : මොනරාගල

පළාත : උගුව



කාන්තාව පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා වන පවුල්








“ මහත්තයයි මමයි ගොවිතැන් කරන්නෙ. ගොවිතැන් කරන්න අපිට ණයට ගන්න වෙනව. දැන් කන්න ගාණක්ම ගොවිතැන පාළු වුනා. එකක් නියඟය, අහික අලි කරදරේ. අන්තිමට ණය ගවාගන්න විදිහක්ම නැතුව ගියා. දැන් මම උමා ඔය ප්‍රොජෙක්ට් එකේ වැඩට යනව. ඒකෙන් මට දවස් පඩියක් හම්බ වෙනව.


- සුජානා -

කාන්තාවන්ගෙන් 94% ක් කියා සිටියේ තම පවුල්වලට හදිසි මුදල් අවශ්‍යතා නිතර නිතර පැමිණෙන බවයි. එවැනි මුදල් අවශ්‍යතාවයකදී භාවිතයට ගනු පිණිස ඉතිරි කරගත් කවර හෝ ආකාරයක මුදල් තැන්පතුවක් තම පවුල් සතු බව කියා සිටියේ කාන්තාවන්ගෙන් 7% ක් පමණි.



ණය ගන්නේ කුමක් සඳහාද





පොදුවේ ගත්කළ සමීක්ෂණය සිදුකරනු ලැබූ සෑම ප්‍රදේශයකම ප්‍රතිචාරකයින්ගේ මාසික ආදායම ඔවුන්ගේ වියදමට වඩා අඩු බව, නොඑසේනම් ඔවුන්ගේ ආදායම ඔවුන්ගේ වියදම් යාන්තමින් පිරිමසා ගැනීමට පමණක් ප්‍රමාණවත් බව බැලූ බැල්මට පෙනී යන කරුණකි. සෑම ප්‍රදේශයකම පවුලේ මාසික වියදම්වලින් වැඩිම කොටසක් වෙන්වී තිබුණේ ආහාර හා ණය ගෙවීම සඳහාය. එයින්ද නැගෙනහිර හා උතුරුමැද පළාත්වල සමීක්ෂණයට බඳුන් කළ ප්‍රදේශයන්හි ණය ගෙවීම සඳහා ආහාර වලට කරන වියදමටත් වඩා වැඩි වියදමක් දැරීමට සිදුව තිබේ. එනම් එහි පවුලේ ප්‍රධාන මාසික වියදම වන්නේ ණය ගෙවීමයි. මේ ණයද ලබාගෙන ඇත්තේ බොහෝ විට ඊටත් පෙර ගනු ලැබූ වෙනත් ණය ගෙවීමට හෝ පවුලේ පරිභෝජන ඇතුළු අනෙකුත් මූලික අවශ්‍යතා වෙනුවෙනි.


එමෙන්ම ප්‍රතිචාරකයින්ගෙන් අතිබහුතරයක් තම පවුලට නිතරම පාහේ හදිසි මුදල් අවශ්‍යතා පැමිණෙන බව කියා සිටියහ. මේ හදිසි මුදල් අවශ්‍යතා ලෙස ඔවුන් දැක්වූයේ අලුත් පාසැල් වාරයකට දැරුවන්ගේ අධ්‍යාපනයට දැරීමට සිදුවන වියදම්, පවුලේ උත්සව අවස්ථා, පවුලේ සාමාජිකයින්ගේ අසනීප, වගා පාලන, අළුත් අවුරුද්ද, හදිසි ගමන් බිමන් යනාදියයි. නමුත් එවන් අවස්ථාවන්හිදී ප්‍රයෝජනයට ගතහැකි ඉතිරිකිරීම් තම පවුල

සතු බව කියා සිටියේ කාන්තාවන් අතිශයින්ම සුළු පිරිසක් පමණකි. එහි ප්‍රතිඵලය ඔවුන් ණය ලබාගැනීමට පෙළඹීමයි. තම පවුලේ මාසික ආදායමෙන් සැලකිය යුතු කොටසක් ණය ගෙවීමට වැය කිරීමට සිදුවන විෂම වක්‍රය නිර්මාණය වන්නේ මෙලෙසය.

අනෙක් අතට කාන්තාවන් යම් පිරිසක් තම පවුලේ ආර්ථිකය ශක්තිමත් කරනු පිණිස ස්වයං රැකියා ඇතුළු විවිධ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ආයෝජනය පිණිස ණය ලබාගත් අවස්ථාවන්ද පවතී. නමුත් සමීක්ෂණයට සහභාගී වූ එවැනි අරමුණින් ණය ලබාගත් වැඩි පිරිසක් කියා සිටියේ තමන්ට එයින් අපේක්ෂිත අරමුණු ඉටු කරගැනීමට නොහැකි වූ බවත්, එයින් සිදුවූයේ තම ණය බර තවදුරටත් වැඩි වීම පමණක් බවත්ය. සුදුසු ස්වයං රැකියා/ ව්‍යාපාර පිලිබඳ නිසි අවබෝධයක් නොවීම, නිෂ්පාදන සඳහා වෙළඳපොළක් නොවීම, පවුලේ වගකීම්, පවුලේ සෙසු සාමාජිකයින්ගෙන් අවශ්‍ය සහයෝගය නොලැබීම යනාදී විවිධ හේතූන් ඒ සම්බන්ධයෙන් ඔවුහු ගෙනහැර දැක්වූහ.

සමීක්ෂණයට සහභාගීවූ කාන්තාවන්ගෙන් අතිබහුතරයක් තම අනාගතය පිලිබඳ අවිනිශ්චිතතාවයක පසුවූයේ තමන් ගොදුරුව සිටින ණය වක්‍රයෙන් ගැලවිය හැකි මඟක් පිලිබඳ නොදන්නා කලකිරීමකිනි.

කාන්තාවන් මුහුණදෙන තවත් අභියෝගයක් වන්නේ ඔවුන්ට ඇති ණය සඳහා ප්‍රවේශ අවස්ථා අවම වීමයි. සාම්ප්‍රදායික බැංකු විසින් ණය ලබාදීමේදී ඉල්ලා සිටින දේපල ඇප, ඇපකරුවන් හෝ වැටුප් වාර්තා ලබාදීමට මෙම කාන්තාවන් බොහෝමයකට හැකියාවක් නැත. එබැවින් ඔවුන් බොහෝවිට යොමුවන්නේ එවැනි සුරක්ෂිතයන් ඉල්ලා නොසිටින මූල්‍ය ආයතන, සමූපකාර, සමෘද්ධි බැංකු, විවිධ කාන්තා එකතූන්, පොලී මුදලාලිලා වැනි ආයතන හා තැනැත්තන් වෙතය. සමීක්ෂණයට බඳුන් කළ ප්‍රදේශ සියල්ලේ ණය ලබාගෙන ඇති සියළු කාන්තාවන් එක්ව ගත්කළ ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (36%) ණය ලබාගෙන තිබුණේ මූල්‍ය ආයතන වෙතිනි. මෙරට මේ වන විට උග්‍රව ඇති මෙරට කාන්තාවන්ගෙන් මිලියන 2.4 ක් ණයවී සිටින ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සඳහා වෙළඳපොළ නිර්මාණය වන්නේ මේ තත්වය තුළ යැයි සිතිය හැකිය.



මෙරට සාමාන්‍ය පොදු පිළිගැනීම වන්නේ පවුලේ ආර්ථික ක්‍රියාවලියට වැඩි දායකත්වයක් දක්වන්නේ පිරිමියා/ සැමියා විසින් වන බවයි. මෙය විධිමත් රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සත්‍යයක් වියහැකි නමුත් මෙම සමීක්ෂණය තුළ පෙනීගියේ ඊට සහභාගිවූ සෑම කාන්තාවක්ම පාහේ පවුලේ ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකරන හෝ ඉටුකිරීමට වෙහෙසෙන බවයි. නමුත් එහිදී පවුල තුළ තීරණ ගැනීමේදී ඇයට සැමියා හා සමාන බලයක් පැවතියේ සිය දරුවන් පිළිබඳව ගනු ලබන තීරණ සම්බන්ධයෙන් පමණි. එනම් සමීක්ෂණයට සහභාගිවූ කාන්තාවන්ගෙන් 71% ක් තමන්ට දරුවන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී සැමියා හා සමාන සැලකිය යුතු බලයක් හිමි වන බව කියා සිටිද්දී පවුලේ වියදම් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී


එවැනි බලයක් පවතින බව කියා සිටියේ 37% පමණි. තම සමාජ ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී සැලකිය යුතු ස්වාධීනත්වයක් හිමි බව 48% ක් කියා සිටි අතර පවුලේ දේපල සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී තමන්ට සැමියා හා සමාන බලයක් හිමි බව කියා සිටියේ කාන්තාවන්ගෙන් 30% ක් පමණි.

ග්‍රාමීය කාන්තාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේදී පවුලේ ස්වකීය භූමිකාවන් තුළ ඔවුන්ට මුහුණ දීමට සිදුවන මෙම සීමාවන් ඔවුන්ගේ ආර්ථික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්ද සීමාකාරී ලෙස බලපාන්නේ යැයි සිතිය හැකිය. කාන්තාවගේ ආර්ථිකමය ඵලදායී සම්බන්ධයෙන් සෘණාත්මක ලෙස බලපෑම් සහගත වන්නාවූ මෙම සීමාකාරීත්වයන් ඇයගේ ණයගැති භාවය උග්‍ර කරවීමටද දායකත්වය සපයයි.



මෙරට ජනගහනයෙන් 81% ක් වන මෙරට නාගරික නොවන (ග්‍රාමීය හා වතු) ප්‍රජාව පොදුවේ ඇද වැටී සිටින ණයගැතිභාවය මෙන්ම එහිදී කාන්තාව මුහුණ දී සිටින සුවිශේෂී අර්බුදය සම්බන්ධයෙන් පිලියම් ලෙස අත්හදා බලන කවර හෝ ඵලදායී ක්‍රම ක්‍රියා කිරීමක් තුළ ඉහත කී සාධන බරපතල අවධානයකට ලක්කළ යුතු බව අවධාරනය කළ යුතුය. ඉහල මැදි ආදායම් ලබන රටක් පිළිබඳ සංඛ්‍යාලේඛණ නියෝජනය කෙරෙන සංවර්ධන කතිකාවට මඟහැරෙන්නේ මෙරට ග්‍රාමීය ප්‍රජාව සිරවී සිටින ණයගැතිභාවයයි. එහිදී වඩාත් ආන්තික වින්දිතයා වන ග්‍රාමීය කාන්තාව සම්බන්ධයෙන් නව්‍ය ප්‍රවේශයක් අනුගමනය කිරීමෙන් තොරව එකී සැබෑ අර්බුදයට පිලියම් සෙවීම කළ නොහැක්කක් බව අවධාරනය කළ යුතුමය. ■

තීරණ ගැනීමේදී සැමියා හා සමාන බලයක් හිමිවීම





සහයෝගීතාවය

W WE
EFFECT